



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)



නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

රහාධිපතිතුමාගෙන් ලත් සන්දේශය :
මහරජ ආරක්ෂක ප්‍රකාශනය

නිවේදනය :
කථානායකතුමාගේ සහතිකය

ශෝක ප්‍රකාශ :
සිරසේන හෙට්ටිගේ මහතා
එස්. ඩබ්ලිව්. ඩී. රත්නායක මහතා
එ. එ. වික්‍රමසූරිය මහතා

ප්‍රාදේශීය ශ්‍රාමීය සංවර්ධන බැංකු පනත් කෙටුම්පත :
පළමුවන වර කියවන ලදී

සේරම් කාරක සභාව

පොද්ගලික මත්භීන්ගේ පනත් කෙටුම්පත :

ආචාර්ය එස්. එම්. අල්පසි ශ්‍රී ලංකා පදනම (සංස්ථාගත කිරීමේ)-[එම්. අබ්දුල්
බාසිජ් මාකාර් මහතා]-පළමුවන වර කියවන ලදී.

පේරාදෙණිය ශ්‍රී සාරානන්ද බෞද්ධ සංගමය (සංස්ථාගත කිරීමේ) පනත්
කෙටුම්පත :

සලකා බලා, භූන්ධන වර කියවා, සංශෝධනාකාරයෙන් සම්මත කරන ලදී

ශ්‍රී ලංකා හේ මණ්ඩල පනත : නියෝගය

කල්තැබීමේ යෝජනාව

பாராளுமன்ற விவாதங்கள்
(ஹன்சாட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்னடக்கம்

சனாதிபதியிடமிருந்து வந்த செய்தி :

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்
அறிவிப்பு :
சபாநாயகரது சான்றிதழ்

அலுவலகப் தீர்மானங்கள் :

திரு. சிறிசேன ஹெற்றிகே
திரு. எஸ். டபிள்யூ. டி. ரத்னாயக்க
திரு. பி. பி. விசுவநாதன்
பிராந்திய கிராமிய அபிவிருத்தி வங்கிகள் சட்டமூலம் :
முதன்முறை மதிப்பிடப்பட்டது
தெரிவுக்குழு

தனியங்கத்தவர் சட்டமூலம் :

இலங்கை கலாநிதி ஷேக் ஷம்ஸ் அல்-பாஸி தாபனம்
(கூட்டிணைத்தல்)—[ஜனாப் எம். அப்துல் பாகீர் மாகார்]—
முதன்முறை மதிப்பிடப்பட்டது
பேராதனை ஸ்ரீ சாரான்ந்த பெளத்த சங்கம் (கூட்டிணைத்தல்)
சட்டமூலம் :
பரிசீலிக்கப்பட்டு, மூன்றாம்முறை மதிப்பிடப்பட்டு திருத்தப்பட்ட
வாறு நிறைவேற்றப்பட்டது
இலங்கைத் தேயிலைச் சபைச் சட்டம் : ஒழுங்குவிதிகள்
ஒத்திவைப்புப் பிரேரணை

Volume 34
No. 2

Thursday
21st February 1985

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

MESSAGE FROM THE PRESIDENT :

Public Security Proclamation

ANNOUNCEMENT :

Speaker's Certificate

VOTES OF CONDOLENCE :

Mr. Sirisena Hettige
Mr. S. W. D. Ratnayake
Mr. P. P. Wickremasooriya

REGIONAL RURAL DEVELOPMENT BANKS BILL :
Read the First time

COMMITTEE OF SELECTION

PRIVATE MEMBERS' BILLS :

Dr. Sheik Shams Al-Fassi Foundation in Sri Lanka
(Incorporation) — [Mr. M. Abdul Bakeer Markar] — Read
the First time

PERADENIYA SRI SARANANDA BAUDDHA SANGAMAYA
(INCORPORATION) BILL :

Considered, read the Third time, and passed as amended

SRI LANKA TEA BOARD LAW : REGULATIONS

ADJOURNMENT MOTION

PARLIAMENTARY DEBATES

(General)

Official Report

(Lancaster House)

Volume 1

Committee of Selection

Private Members' Bills: Dr. Bheem Shree A. Patel Foundation in Sri Lanka (Incorporation) - (Mr. M. Abdul Ghafoor Mawaz) - Read the First time

Message from the President: Public Security Provisions

Thursday
21st February 1985

Volume 1
No. 1

PARLIAMENTARY DEBATES

(Handbook)

Official Report

(Lancaster House)

PRINCIPAL CONTENTS

Committee of Selection

Private Members' Bills:

Dr. Bheem Shree A. Patel Foundation in Sri Lanka (Incorporation) - (Mr. M. Abdul Ghafoor Mawaz) - Read the First time

Benaduniya Sri Sarananda Sasthina Sangamaya (Incorporation) Bill: Considered, read the Third time, and passed as amended

Sri Lanka Tea Board Law - Resolutions

Adjournment Motion

Message from the President:

Public Security Provisions

Announcement:

Speaker's Certificate

Vote of Condolence:

Mr. Shreea Fernando

Mr. S. W. D. Ranasinghe

Mr. T. P. Wickremaratne

Regional Rural Development Banks Bill:

Read the First time

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

1985 පෙබරවාරි 21 වන මුත්සවකදී
வியாழக்கிழமை, 21 பெப்ரவரி 1985
Thursday, 21st February, 1985.

ප්‍ර. ස. 10 ට පාර්ලිමේන්තුව රැස්වීය. නියෝජ්‍ය කථානායකතුමා (නෝමන් වේදාරත්න මහතා) මූලාසනාදායී විය.
பாராளுமன்றம் மு. ப. 10 மணிக்குக் கூடியது. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நேரமன் வைத்தியரத்னா] தலைமை வகித்தார்கள்.

The Parliament met at 10 a.m. MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) in the Chair

ජනාධිපතිතුමාගෙන් ලත් සන්දේශය
சனாதிபதியிடமிருந்து வந்த செய்தி
MESSAGE FROM THE PRESIDENT

මහරජා ආරක්ෂක ප්‍රකාශනය
பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்
PUBLIC SECURITY PROCLAMATION

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

I have received the following Message from His Excellency the President.

ශ්‍රී ලංකා ජනාධිපති

இலங்கையின் சனாதிபதி

"PRESIDENT OF SRI LANKA

No. IS/133

Colombo, February 17, 1985

Hon. Mr. Speaker,

By Proclamation dated February 17, 1985, and made under Section 2 of the Public Security Ordinance (Cap 40), as amended by Act No. 8 of 1959 and Law No. 6 of 1978, I have declared that the provisions of Part II of the aforesaid Ordinance shall come into operation on February 18, 1985, throughout Sri Lanka.

In compliance with paragraph (4) of Article 155 of the Constitution, I do hereby communicate to Parliament that the reason for making the Proclamation as aforesaid is for the preservation of public order and the maintenance of supplies and services essential to the life of the community.

J. R. Jayewardene
PRESIDENT

Hon. Speaker of the Parliament."

නිවේදනය
அறிவிப்பு

ANNOUNCEMENT

කථානායකතුමාගේ සහතිකය
சபாநாயகரது சான்றிதழ்
SPEAKER'S CERTIFICATE

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

I wish to announce that Mr. Speaker has under the provisions of Article 79 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, endorsed the Certificate on the following Bill on 12th February, 1985 :

Universities (Amendment).

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම
சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்
PAPERS PRESENTED

Order made by the Minister of Plantation Industries under Section 13 (1) (b) of the Sri Lanka Tea Board Law, No. 14 of 1975.-(Mr. M. Vincent Perera on behalf of the Minister of Public Administration and Minister of Plantation Industries.)

Annual Report of the Government of Sri Lanka Successor to the Business Undertaking of Colombo Commercial Co. (Fertilizer) Ltd. for 1982. - [Mr. Gamini Jayasooriya.]

Annual Report and Statement of Accounts of the Government Owned Business Undertaking of Shaw Industries Limited for 1980 - [Mr. M. Vincent Perera, on behalf of the Minister of Industries and Scientific Affairs.]

සභාවේදය නතර කිරීමේ ප්‍රකාශනය
சபாபேதத்தில் இருக்கக் கூடாது.
Ordered to lie upon the Table.

පෙත්සම්

மனுக்கள்

PETITIONS

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Hon. Member for Agalawatta - [Pause]. Not here.

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)
(திரு. தினேஷ் குணவர்தனா - மஹரகம்)
(Mr. Dinesh Gunawardene-Maharagama)

සිඳුවේ, දඹුල්ලේ, ගහ ලඟ පාලේ, ටී. ඩබ්ලිව්. චිරිස් මහතාගෙන් ලැබුණු පෙත්සමක් මම ගරු සහතික කිරීමට ඉදිරිපත් කරනවා.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Hon. Member for Attanagala - [Pause]. Not here.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)
(Dr. W. Dahanayake-Galle)

I present the following petitions :

1. Petition from Mr. K. Hinniappuhamy of No. 11/71, Kumbalwella Road, Madawalamulla South, Galle.
2. Petition from Mr. R. R. M. Mahindapala, Principal, Sri Sadharmodaya Maha Vidyalaya, Purwarama Mawatha, Kirulapana, Colombo 5.
3. Petition from Mr. M. B. M. Hemachandra of No. 64, Sadujana Road, Galle, and
4. Petition from Mr. M. A. B. De Soysa of No. 40, Sapumal Pedesa, Kelegana, Galle.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Hon. Member for Kundasale - [Pause]. Not here.

දීර්ඝ කල ලද පෙත්සම් මගරන පෙත්සම් කාරක සභාවට පැවරිය යුතු යයි
නියෝග කරන ලදී.

சமர்ப்பிக்கப்பட்ட மனுக்கள் பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டினாயிடுப்பட்டது.
petitions ordered to be referred to the Public Petitions Committee.

ශෝක ප්‍රකාශය : සිරිසේන හෙට්ටිගේ මහතා
*அனுதாபத் தீர்மானம் : திரு. சிறிசேன ஹெற்றிசே

VOTE OF CONDOLENCE : MR. SIRISENA HETTIGE

ප්‍ර. හ. 106

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා
ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සභිථායකතුමා)

(திரு. எம். வின்சன்ட் பெரேரா — பாராளுமன்ற அலுவலர்கள்,
விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)
(Mr. M. Vincent Perera Minister of Parliamentary Affairs &
Sports and Chief Government Whip)

Mr. Speaker, I rise today with a deep sense of loss to move a Vote of Condolence on the passing away of Mr. Sirisena Hettige, Justice of the Peace, who represented the constituency of Hakmana in the House of Representatives from 1965 to 1970. He died on the 25th of January 1985.

Mr. Sirisena Hettige, who hailed from a much respected family, was a son of the late Mr. Don James Hettige and the late Mrs. Hettige of Diddenipota, Mulatiyana. Born on the 11th of April 1920, he received his education at Mahinda College, Galle, and Ananda College, Colombo. At Mahinda he won his colours in cricket, football and athletics. He established a ground record at the Galle esplanade by scoring 155 runs in the Richmond-Mahinda Cricket encounter in 1939. In the same year he won the gold medal for the best student and the cup awarded to the best sportsman. He led the college debating team.

Mr. Sirisena Hettige served on the tutorial staff of Mahinda College for a brief period. Thereafter he underwent special training in planting at Walahanduwa Estate and subsequently served as Superintendent of the Diddenipota Group which was over one thousand acres in extent consisting of tea, rubber, coconut and paddy. He served in that capacity until the plantation was taken over by the Land Reform Commission.

He entered local politics in the year 1951 and was elected Chirman of the Kandapita Walakada Village Committee, which office he held for a long period. Turning his attention to national politics, he contested the Hakmana seat at the General Election of July 1960 as the candidate of the United National Party. Although he was unsuccessful in entering the national legislature in that first attempt, he won Hakmana at the General Election of 1965 by a majority of over 2,000 votes. As a Member of the Legislature he was particularly concerned about the severe drain on the country's foreign exchange on account of the rice subsidy and showed a keen interest in making the country self-sufficient in rice. As reported in the "Daily News" of 26th July 1965, he had proposed a new rice subsidy scheme to encourage local food production. He did not stand for election at the General Election of 1970.

His expert knowledge of the plantation industry received due recognition when he was appointed Regional Manager of the Janawasama estates of the Matara District in 1977. In September 1978 he was appointed Regional Manager of the Sri Lanka State Plantations Corporation, Matara. From April 1980 he served as a Director on Board IV (Galle) of the Sri Lanka State Plantations Corporation.

In November 1967, Mr. Hettige along with three other Parliamentarians visited Taiwan. In April 1984 he led a group comprising twelve plantation executives from the State Plantations Corporation and the Janatha Estates Development Board on a World Bank-sponsored study tour of plantations in Malaysia.

Mr. Hettige was a devout Buddhist and a prominent Dayaka of several Buddhist temples in the South including the Puhulwella Rohana Yogasramaya, Yatiyana. He along with his brother Mr. Sirimanne Hettige established the Don James Hettige Fund to assist the poor and infirm folk of Diddenipota and its surrounding villages.

He was President of the Public Services Club, Galle, from 1983 until his death.

The late Mr. Sirisena Hettige has left an indelible mark in every sphere of activity he was engaged in. He was a kind husband and a dutiful father and enjoyed the

blessings of a happy home. We hope that the tributes which we pay today to his memory will in some measure console Mrs. Soma Hettige and the other members of the bereaved family.

Mr. Speaker, I propose that the condolence of this House be conveyed to the members of the bereaved family.

ප්‍ර. ක. 10.10

රිචඩ් පතිරාණ මහතා (අක්මීමන)
 (திரு. ரிச்சட் பத்திராண — அக்மீமன)
 (Mr. Richard Pathirana-Akmeemana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කලින් හක්මන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සිටි සිරිසේන හෙට්ටිගේ මැතිතුමාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජ්‍යා ප්‍රකාශ කිරීම අපේ යුතුකමකි. සිරිසේන හෙට්ටිගේ මැතිතුමා ගාල්ලේ මහින්ද මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු හැටියට හඳුන්වන්නට පුළුවනි. එතුමා ගාල්ලේ මහින්ද මහා විද්‍යාලයේ ඉගෙනීම ලබන කාලය තුළ තම අධ්‍යාපන කටයුතු ඉතාම උසස් අන්දමින් කළ කෙනෙක් හැටියටත් ඉතාම දක්ෂ ක්‍රීඩකයකු හැටියටත් වාර්තාගත ඉතිහාසයක් තිබුණු කෙනෙක්. ඊටමතින් විද්‍යාලය සහ මහින්ද මහා විද්‍යාලය අතර පැවති ක්‍රිකට් තරගවලදී මහින්ද මහා විද්‍යාලය වෙනුවෙන් ලකුණු එකසිය පණස් පහක් ලබා ගනිමින් හෙට්ටිගේ මැතිතුමා මහින්ද මහා විද්‍යාලයේ ක්‍රිකට් ඉතිහාසයෙහි වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඊට පසුව ආභන්ද මහා විද්‍යාලයට, ඇතුළුව එම විද්‍යාලයෙහිද අධ්‍යාපනය ලැබූ හෙට්ටිගේ මැතිතුමා පසුව ඉතාම දක්ෂ වැවිලි කරුවකු හැටියට දකුණු පළාතේ නම් දරා සිටියා. අක්මීමන ආසනයේ වලගත්උව වතුයායේ වැවිලි කර්මාන්තය පිළිබඳව සැහෙන කාලයක් පුනුණුව ලැබූ හෙට්ටිගේ මැතිතුමා පසුව දිද්දෙනිපොත වතුයායේ පාලකයා හැටියට දීර්ඝ කාලයක් සේවය කළා. ඒ කාලය තුළ එම වතුයාය ලැබූ දියුණුව ගැන සලකා බැලුවාම වැවිලි කර්මාන්තය සම්බන්ධයෙන් හෙට්ටිගේ මැතිතුමා තුළ තිබුණු කුසලතාවන් ඉතාම මැනවින් ඔප්පු වෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 1965 වර්ෂයේ පැවති මහා මැතිවරණයේදී, හක්මන ආසනයේ මන්ත්‍රීවරයා හැටියට තේරී පත්වුණු එතුමා ඒ ප්‍රදේශයේ ජනතාවගේ යහපතට සේවාවන් රාශියක්ම ඉෂ්ටකර තිබෙනවා. පසුව රාජ්‍ය වැවිලි සංස්ථාවේ අංක 4 දරන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු හැටියට ගාල්ලේ සේවය කළ එතුමා විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ වැවිලි කටයුතු නගා සිටුවීම සම්බන්ධයෙන් සැහෙන සේවයක් ඉෂ්ට කර තිබෙනවා. රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජයෙහි ගාල්ලේ සභාපතිවරයා හැටියට එතුමා මිය යන විටත් සැහෙන සේවාවන් ඉෂ්ට කළා. හෙට්ටිගේ මැතිතුමා ඉතාම ජනප්‍රිය, ඒවාගේම නිත්‍යමානී පුද්ගලයකු හැටියට අපට හඳුන්වා දෙන්නට පුළුවනි. යම් යම් කටයුතු ඉටු කර ගැනීම සඳහා මා එතුමා ඕප වරක්ම හමු වී තිබෙනවා. ඒ සෑම විටකම වාගේ එතුමා බොහෝම නිත්‍යමානීව, මැනවින් කල්පනා කර බලා, එම කාර්යයන් ඉටුකර දීමට සැහෙන උත්සාහයන් ගත් බව මේ අවස්ථාවේදී එතුමාට ප්‍රශංසාත්මකව සඳහන් කළ යුතුව තිබෙනවා. එතුමාගේ අභාවය විශේෂයෙන්ම මේ රටේ වැවිලි කර්මාන්තයට සිදුවූ විශාල පාඩුවක් ලෙස සැලකිය හැකියි.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සිරිසේන හෙට්ටිගේ මැතිතුමාගේ අභාවය ගැන අපගේ බලවත් සංවේගය පළ කරන අතර, ඒ බව එතුමාගේ පවුලේ ඥාතීන්ට දන්වා යවන ලෙස මම ඉල්ලා සිටිනවා.

ප්‍ර. ක. 10.14

කේ. අබේවික්‍රම මහතා (මාතර දිසා ඇමතිතුමා)
 (திரு. கே. அபேவிக்ரம—மாத்ரண மாவட்ட அமைச்சர்)
 (Mr. K. Abeywickrama-District Minister, Matara)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, හිටපු හක්මන මන්ත්‍රී සිරිසේන හෙට්ටිගේ මැතිතුමාගේ අභාවය වෙනුවෙන් ඉදිරිපත් වී ඇති මේ යෝජනා ප්‍රකාශ යෝජනාවට සම්බන්ධ වන්නට මටත් යුතුකමක් තිබෙනවා. මට කලින් කථා කළ පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමාගේ අක්මීමන ගරු මන්ත්‍රීතුමාගේ (රිචඩ් පතිරාණ මහතා) එතුමා සම්බන්ධව ඉතාමත්ම වැදගත්

කරුණු රාශියක් ඉදිරිපත් කළා. එතුමන්ලා සඳහන් කළ ඒ හැම කරුණක්ම සම්පූර්ණයෙන්ම සත්‍ය කරුණු බව මමත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි.

සිරිසේන හෙට්ටිගේ මැතිතුමා හක්මන මන්ත්‍රීවරයා හැටියට තේරී පත්වන්නට පෙර එතුමාගේ ප්‍රදේශයේ කන්දඳවවලකට ගම්කාර්ය සභාවේ සභාපතිවරයා හැටියටත් දීර්ඝ කාලයක් කටයුතු කළ බව මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. ගම්කාර්ය සභාවක සභාපතිවරයා හැටියට දේශපාලනයට ඇතුළත් වූ එතුමා මූලික කටයුතු රාශියක් ඉටු කර ඒ ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සිදු කළ බවත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමතියි. 1965 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ ගරු සභාවට පැමිණ දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ ප්‍රදේශයේ ජනතාවට සේවය කළේ, ගම්සභාපතිවරයෙක් හැටියට එතුමා සාර්වකට කටයුතු කිරීමෙන් පසුවයි කියන එකත් මම සඳහන් කළ යුතුයි.

මේ හැම දෙයක්ම කරන්නට එතුමාට ශක්තිය, පළපුරුද්ද හා අවබෝධය ලැබුණේ මූලික අධ්‍යාපනය ලබන අවධියේ එතුමා තුළ ඇතිවුණු විශේෂ ගතිගුණ නිසා යයි මම සඳහන් කරන්නට ඕනෑ. කලින් සඳහන් කළ අන්දමට මහින්ද මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ආභන්ද මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූ එතුමා මේ රටේ දකුණු පළාතේ සිටි ඉතාමත්ම දක්ෂ පන්දු ක්‍රීඩකයෙක් වූ බවත් මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මා එය විශේෂයෙන්ම සඳහන් කරන්නේ මෙන්න මේ නිසයි. එතුමාගේ දේශපාලන ජීවිතය හා රාජකාරි ජීවිතය ඇතුළු එතුමාගේ මුළු ජීවිතයම ක්‍රීඩා අංශයට විශේෂ සම්බන්ධකමක් තිබුණා. එතුමා බොහෝම සාධාරණ තීරණ ගැනීමටත් ජය පරාජය දෙකම එකසේ ගුණිති විඳිමටත් විශාල ශක්තියක් තිබුණු කෙනෙක්, වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය ගත්තත්, ක්‍රීඩා අංශය ගත්තත්, පරිපාලන ක්ෂේත්‍රය ගත්තත්, එතුමාගේ පවුල් ජීවිතය ගත්තත්, ඒ හැම අංශයක් තුළම බොහෝම ක්‍රමානුකූලව බොහෝම සතුටුදායකව හා බොහෝම සාධාරණව එතුමා ක්‍රියාත්මක වූ බව අපි ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනෑ.

එතුමාගේ අවසාන කටයුතු කරන අවස්ථාවේ එයට සහගාමී වන්නට අපටත් අවස්ථාවක් ලැබුණා ; වාසනාව ලැබුණා. ඒ අවස්ථාවේ එතුමාට ගෞරව දක්වීමට මේ රටේ හැම ප්‍රදේශයකින්ම සහගාමී වුණා. තත් අයුරින් සහගාමී වුණා. විශේෂයෙන්ම මේ රටේ පොදු ජනතාව එතුමාට දක්වූ ගෞරවය අපි මේ අවස්ථාවේදී විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනෑ.

එතුමාගේ ජීවිතය හැම අතින්ම සාර්වක වුණා පමණක් නොව, එතුමාගේ ජීවිතයෙන් ඒ ප්‍රදේශයට විශාල සේවයක් සිදු වුණාය කියා මම කල්පනා කරනවා. එතුමාගේ උදර ජීවිතයට අපේ ගෞරවය පිරිනමන අතර එතුමාගේ ප්‍රිය භාර්යාවටත්, එතුමාගේ පුත්‍ර රත්නයට සහ දුවරන්ටත් අපේ මේ යෝජනා සඳහන් කර යවන හැටියට ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලමින් මගේ වචන ස්වල්පය සමාජන කරනවා.

සරත් මුත්තේට්ටුවෙගම මහතා (කලවාන)
 (திரு. சரத் முத்தெட்டுவெகம — கலவான)
 (Mr. Sarath Muttetuwegama-Kalawana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් හක්මන හිටපු මන්ත්‍රී සිරිසේන හෙට්ටිගේ මහත්මයාගේ අභාවය පිළිබඳව ඉදිරිපත් කර තිබෙන යෝජනාවට හවුල් වීමට අවස්ථාව ලබා දීම ගැන මම සතුකිවින්ත වෙතවා. දකුණු පළාතේ ක්‍රීඩකයකු හැටියටත්, සමාජ සේවකයෙකු හැටියටත්, වැවිලිකරුවෙකු හැටියටත්, දේශපාලනඥයෙකු හැටියටත් විවිධ අවස්ථාවලදී විවිධ ජන කොටස්වල සේවය කළ සිරිසේන හෙට්ටිගේ මහත්මයාගේ අභාවය ඒ පළාතේ සියලු දෙනාටම පාඩුවක් හැටියට සඳහන් කරන්නට පුළුවන්ය කියා අපි විශ්වාස කරනවා. එතුමාගේ අභාවය පිළිබඳව අප පක්ෂයේ යෝජනා, මගේ පෞද්ගලික යෝජනා ප්‍රකාශ කරමින් මම නිතඬ වෙතවා.

මහින්ද යාපා අබේවර්ධන මහතා (හක්මන)
 (திரு. மஹிந்த யாப்பா அபேவர்தனா — ஹக்மன)
 (Mr. Mahinda Yapa Abeywardana-Hakmana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, හක්මන හිටපු මහජන මන්ත්‍රී සිරිසේන හෙට්ටිගේ මැතිතුමාගේ අභාවය වෙනුවෙන් මේ සභාව යෝජනා වන අවස්ථාවේ හක්මන ජනතාව වෙනුවෙන් වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නට අවස්ථාව

[මහින්ද යාපා අබේවර්ධන මහතා]

ලබා දීම ගැන මම තමුත්තාත්සේව සතුතිවත්ත වෙතවා. සිරිසේන හෙට්ටියේ මහත්මයා ගැන කථා කරනවා නම් හත්මන ජනතාව ගැන, හත්මන ප්‍රදේශය ගැන කථා නොකරම බැරි වෙතවා. ඒ මොකද කියනවා නම් සිරිසේන හෙට්ටියේ මහත්මයාගේ සම්පූර්ණ ජීවිත කාලයම ගත කළේ ඒ ප්‍රදේශයේයි. එතුමා උපන්නේ ඒ ප්‍රදේශයේයි. උපත් ගමට විශිෂ්ට සේවයක් කිරීමට එතුමාගේ පරමිපරවේ උදව්‍ය ගැමදම කැප වී සිටියා.

විශේෂයෙන් සඳහන් කරනවා නම් සිරිසේන හෙට්ටියේ මහත්මයාගේ පියා ඒ පලාතට විශාල සේවයක් කළ කෙනෙක්. එතුමා විශාල වතුයායක් වවා දී කිසිබඳු අතර ඒ වතුයායේ ජීවත්වන ජනගහනය අද මුළු හත්මන ආයතය පුරාම පැතිරී සිටිනවා. සිරිසේන හෙට්ටියේ මහත්මයා ඒ තාත්තාගේ පුතෙකු ගැටියට ඒ වාසාචාර තවදුරටත් ඉදිරියට ගෙන ගියා. එතුමා ජීවත් වුණු මුළු කාලයම ප්‍රදේශයේ දුප්පත් ජනතාවගේ යහපත සඳහා කැප කලා. විශේෂයෙන් කන්දපිට්ටලකඩ ගම්කාරය සභාවේ සභාපතිවරයා වශයෙන් අවුරුදු ගණනාවක් තිස්සේ එතුමා විශාල සේවයක් ඉෂ්ඨ කලා. ඒ වාගේම ඒ යුගයේදී එතුමා අයුක්තියට විරුද්ධව කෙළින්ම නැගී සිටි කෙනෙකු ගැටියට අපට මේ අවස්ථාවේදී සඳහන් කරන්නට වෙතවා. එතුමා ගම්කාරය සභාවේ සභාපති වූයේ දරමින් සිටියදී එක් අවස්ථාවක එවකට පැවති රජයෙන් කිසියම් කරදරයක් වුණු වෙලාවේදී එතුමා එයට විරුද්ධව, යුක්තිගරුකව කෙළින්ම ගම් සභාපති වූයෙන් අයින් වී තමන්ගේ ජනතාවගේ පැත්ත අරගෙන සටන් කලා. "මට සේවය කරන්නට තනතුරු වුවමනා නැහැ" යි කියන එක එතුමා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කලා මට මතකයි. ඒ තරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ගැටියට අපට එතුමා හඳුන්වන්නට පුළුවනි. ජනතාවට සේවය කිරීමේදී එතුමා තනතුරු බලාපොරොත්තු වුණේ නැහැ. මන්ත්‍රී වූයේ පිටුපස්සෙන් ගියේ නැහැ. එතුමා පසුපස ඒ තනතුරුත් ආවා. ඒට පසුවත් වුවමනා නම් නැවතත් මන්ත්‍රීවරයෙකු වන්නට එතුමාට අවස්ථාව ලැබුණේ ඒ අවස්ථාවත් එතුමා පාවිච්චි කළේ නැහැ. නමුත් වැවිලි සංස්ථාවේ තනතුරුවල යෙදෙමින්, වැවිලි කර්මාන්තය දියුණු කර හත්මන ආසනයේ - ඒ ප්‍රදේශයේ - ජනතාවට සේවය කරන්නට එතුමා අමතක කළේ නැහැ.

එතුමා කොයි අවස්ථාවකදීත් ජනතාවගෙන් ඇත් වී සිටියේ නැහැ. එම නිසා එතුමාගේ අභාවය හත්මන ජනතාවට දැරිය නොහැකි පාඩුවක් ගැටියට මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. හෙට්ටියේ පවුලේ සහෝදර සහෝදරියන්, ඒ වාගේම අනිකුත් ඇතින් සියලු දෙනාම හත්මන ආසනයේ ජීවත් වන, ඒ ප්‍රදේශයට වැඩක් ඇති පවුල් කීපයක උදව්‍ය ගැටියට අපට හඳුන්වන්නට පුළුවනි. එම නිසා හත්මන ජනතාවගේ ශෝකයක් ඒ පවුලේ සියලුම සාමාජික සාමාජිකාවන්ට දන්වා යවන මෙන් ඉල්ලා සිටීමින් මගේ වචන ස්වල්පය මෙතකින් හමාර කරනවා.

නියෝජ්‍ය සභාපතිතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

I wish to associate myself with the sentiments expressed by hon. Members on both sides of the House on the death of Mr. Sirisena Hettige, ex-Member of Parliament. I shall direct the Secretary-General of Parliament to make a minute of the proceedings of the Meeting of today and send a copy thereof to the members of the bereaved family.

ශෝක ප්‍රකාශය : සේපාල ඩබ්ලිව්. ඩී. රත්නායක මහතා
அனுதாபத் தீர்மானம் : திரு. சேபால டபிள்யூ. டி. ரத்நாயக்க
VOTE OF CONDOLENCE: MR. SEPALA W. D. RATNAYAKE

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

Mr. Deputy Speaker, Mr. Sepala Ratnayake who represented the constituency of Deniyaya in the House Representatives from 1956 to 1959 died on the 26th of January 1985. He was 83 years of age at the time of his death.

Mr. Sepala William Daineris Ratnayake was born on the 15th of December 1901 and received his education at the Narandeniya Maha Vidyalaya, Kamburupitiya and at Vidyalankara Pirivena, Peliyagoda.

He was a proprietary planter and a popular figure of Morawak Korale, affectionately known among his people as "Heen Hamu Mahatmaya". He held several posts in the local administrative set-up from 1923 to 1950. He was appointed Village Headman of Pagoda in Morawak Korale at the age of 22 years. Later he served as Village Headman and thereafter as Vidane Arachchi of Bengamuwa. Subsequently he functioned as the Inquirer into Sudden Deaths of Rotumba division and later was Registrar of Births and Deaths of Bengamuwa.

Mr. Ratnayake was attracted to social service and politics early in life by a genuine desire to improve the conditions of his people and was elected as member for the Bengamuwa Ward of the Beralapanatara Village Committee. He served as a member of that V.C. for a long period and as its Chairman for 4 years. He entered the hustings at the national level when he unsuccessfully contested the Deniyaya seat in the House of Representatives as an Independent candidate at the General Election of 1947. He contested the Deniyaya seat at the General Election of 1956 as the candidate of the Mahajana Eksath Permunna and won by a majority of over 5,000 votes.

A devout Buddhist, he donated land for the establishment of the Chetiya Kanadararama Vihara in Bengamuwa and also constructed the road leading to the Vihara. He was a benefactor of several Buddhist temples in his area and was a prominent Dayaka of the Pasgoda Sri Nagarama Temple.

Mr. Sepala Ratnayake led a full and fruitful life of 83 years. His affable and gentle ways endeared him to all those who came in contact with him. His dedicated service to his constituents and the country will always be remembered.

Mr. Deputy Speaker, I propose that the Condolence of this House be conveyed to the members of the bereaved family.

අමරසිරි දොඳන්ගොඩ මහතා (බද්දෙගම)
(திரு. அமரசிரி தொடங்கொட - பத்தேகம)
(Mr. Amarasiri Dodangoda - Baddegama)

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, 1956 වර්ෂයේ සිට 1959 වර්ෂය දක්වා දෙණියාය ආසනය නියෝජනය කළ සේපාල රත්නායක මැතිතුමාගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙතවා.

සේපාල රත්නායක මහතා වචනයේ පරිසමාපකාර්ථයෙන්ම දෙශප්‍රේමී දේශපාලනඥයෙකු බව මම මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමතියි. ඒ වාගේම ජනතාව අතරින් බිහිවුණු ජනතා පුත්‍රයෙකු බව කියන්නට මිනැ.

[ඊ. චන්දනට යොජනා කොට]

Representatives of the 5th Parliamentary Secretary to the Minister of Justice. He passed away on the 29th of January 1985 at his residence in Matara and was 63 years at the time of his death.

He was known among his friends endearingly as "P. P.". He was the eldest son of the late Mr. P. A. Wickramasooriya and Mrs. Missie Wickramasooriya of Matara. P. P.'s late father was a proprietary planter, the owner of the Denagama Bus Company and a well-known philanthropist.

Mr. Wickramasooriya received his education at St. Thomas' College, Mt. Lavinia. While at school he participated in boxing. He matriculated in 1940 and thereafter entered the University College where he passed the Inter-Afts examination and subsequently entered the Law College and passed out as an Advocate in 1947. He established a lucrative civil practice at Matara where he was a leading member of the Bar.

P. P. took a keen interest in social, religious and political activities in the Matara District from his Law College days. At the young age of 21, while he was at the Law College, he was returned uncontested as the Member for the Meddewatta Ward of the Matara Urban Council. He was a Member of that Council for six consecutive years and served as its Vice-Chairman in 1951.

Mr. Wickramasooriya who was deeply involved in the national issues of the mid-fifties entered the arena of national politics in 1956 as a member of the Mahajana Eksath Peramuna. He unsuccessfully contested the Hakmana Seat at the General Election of 1956. Thereafter he contested the Devinuwara Seat at two elections as a candidate of the Sri Lanka Freedom Party and at three elections as a candidate of the United National Party. He was returned as the Member for Devinuwara at the General Election of July 1960 by a majority of over 5,000 votes and was appointed Parliamentary Secretary to the Minister of Justice in 1963. He played an active role in the establishment of Conciliation Boards.

Mr. Piyasena Wickramasooriya was a true democrat. He was forthright and frank in his views and was always prepared to pursue the dictates of his conscience. He opposed the coalition of the S.L.F.P. with the Marxists and the legislation to take over the Press. He resigned the post of Junior Minister of Justice in 1964 and in December of the same year voted against the Press Bill which resulted in the defeat of the S.L.F.P. Government.

He was a keen student of international politics and an avid reader. He also took a keen interest in Sinhala Drama, dancing, music, poetry and folk-lore and was a close associate of Rupasinghe Master of Matara and S. H. Sauneris Silva of Tangalla.

Mr. P. P. Wickramasooriya was a distinguished son of Ruhuna who rendered valuable service to his constituents in particular and to the motherland in general, in his eventful career as a City Father, Attorney-at-Law, social worker and Parliamentarian. He was a devout Buddhist. The country is the poorer by the loss of this ardent nationalist.

Mr. Deputy Speaker, I propose that the Condolence of this House be conveyed to the members of the bereaved family.

අතිල් මුණසිංහ මහතා (මතුගම)
(திரு. அனிஸ் முனசிங்ஹ — மதுகாம)
(Mr. Anil Moonesinghe—Matugama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පී. පී. වික්‍රමසූරිය මහතාගේ අභාවය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපේ ශෝකය පළකරන්නටයි මම කැගී සිටින්නේ. 1960 ජුනි මාසයේ සිට එතුමා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් සිටි කාලයේදී, මට භාග්‍යය ලැබුණු එතුමා ඇසුරු කරන්න. ඇත්ත වශයෙන්ම එතුමා දේශපාලනයට පිවිසුනේ ලංකාවට ඉතාමත්ම වැදගත් කාලයකදීයි. ඓතිහාසික වශයෙන් බලත විට 1956 දී—ලංකාවේ ලොකු වෙනසක් ඇතිවූ අවස්ථාවේදී—එතුමා තරම කළා හත්මන ආසනය සඳහා. නමුත් ඒ අවස්ථාවේදී ඒ ආසනය දිනාගන්නට එතුමාට බැර වූණි. ඊට පසුව, මාතර නගර සභාවේ සභිකයෙක් වශයෙන් එතුමා අවුරුදු හයක් සේවය කළා. එතුමා එයට පත් වුණේ නිතරගයෙන්. එතුමා එහි උපසභාපති වශයෙන් කටයුතු කළා. 1964 දී එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග හේද වි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අස්වී, පී. පී. ද සිල්වා මහතාත් සමග, ඒ නව පක්ෂයට බැඳුණි. 1965 මහා මැතිවරණයේ දී තරම කළ නමුත් එතුමා පරාජයට පත් වුණි. ඒ, විලියම් සිල්වා මහත්මයා තරම කළ අවස්ථාවේදීයි. ඊට පසුව 1967 පැවැත්වූ අතුරු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් එතුමා දෙවනුවර ආසනය තරම කළත්, ඒ අවස්ථාවේදී, දැන් මුදල් ඇමති වශයෙන් සිටින, රොනී ද මැල් මහතාට පරාජය වුණි.

මම එතුමා හොඳට හඳුනාගෙන සිටි නිසා මට කියන්න පුළුවන් එතුමා තමන්ගේ අදහස් සෘජුව, එච්තරව ප්‍රකාශ කළ මහත්මයෙක් කියා. එතුමා නොයෙක් අවස්ථාවලදී මේ ගරු සභාවේ විවාදවලටත් සහභාගී වුණි. තම මතය නිර්භයව ප්‍රකාශ කිරීමට පුළුවන්කම එතුමාට ලැබී තිබුණු ලොකු භාග්‍යයක් කියා මම කියන්නට ඕනෑ. එතුමාගේ අභාවය අපේ ඊටම ලොකු පාඩුවක් බව සඳහන් කරන අතර, මේ ගරු සභාවේ කණගාටුව—ශෝකය—ප්‍රකාශ කරමින්, එය එතුමාගේ පවුලේ අයට ඒ බව දැන්වා යවන මෙන් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පී. එස්. එල්. ගලපපත්ති මහතා (දෙවිනුවර)
(திரு. பி. எஸ். எல். கலப்பத்தி—தெவிநுவார)
(Mr. P. S. L. Galappathy—Devinuwara)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දෙවිනුවර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධිකීනීඥ පී. පී. වික්‍රමසූරිය මැතිතුමාණන්ගේ අභාවය ගැන උත්තරීතර සභාව ශෝකවන මේ අවස්ථාවේදී දෙවිනුවර වර්තමාන මන්ත්‍රීවරයා වශයෙන් ඊට සහභාගීවීම මගේ පරම යුතුකමකි. විශේෂයෙන්ම එතුමා 1960 සිට 1964 දක්වා දෙවිනුවර ආසනයේ මන්ත්‍රීවරයාට සිටි කාලය තුළ අපි එතුමා සමග ඉතාමත් මිත්‍රත්වයෙන් පසු වුණි. එතුමාගේ ඒ අමරණීය සේවාව දෙවිනුවර ජනතාව මේ අවස්ථාවේදී අගය කරන්නේ ඉතාමත් ශෝකාත්මකවයි. මීට ප්‍රථම කථා කළ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා වානේ එතුමාට එක නිහඟමානී ගතිගුණයක් තිබුණි. එනම් එතුමා කියන්න තියන දේ කෙලින්ම ප්‍රකාශ කරනවා. එම නිසා සමහර අවස්ථාවලදී එම ආසනයේ සිටින ජන්දයකයන් එතුමා සමග උරත වූණත් කැවන වරක් ඇවිත් එතුමා සමග කථා කරන පුරුද්දක් තිබුණි. "අපේ ගරු මන්ත්‍රීතුමා ඇත්ත කියනවා අපට කේන්ද්‍රී ගයන් අපි මේ අවස්ථාවේදී තරම වෙන්කේ කැහැ; කරන්න බැරි දේ බැරි නම් අපි කොහොම කරන්නද" කියන වචන යම් යම් අවස්ථාවලදී මගේ කණට ඇසී තිබෙනවා. විශේෂයෙන්ම එතුමා කාලයක් නියෝජ්‍ය අධිකරණ ඇමතිවරයාට සිටියා, එසේ සිටීමත් දෙවිනුවර ආසනයට එක්තරා භාග්‍යයක්.

මම හිතන හැටියට එතුමා 1964 දී ජනතාවගේ අයිතිය වෙනුවෙන් තමයි අපේ පක්ෂයට ආවේ. විශේෂයෙන්ම එතුමා අපේ පක්ෂයට පැමිණීම දෙවනුවට ආසනය එක්තරා විධියකට දකුණට හැරීමේ ජයග්‍රහණයක පෙරනිමිත්තක් කියා මා ප්‍රකාශ කරන්න ඕනෑ. එතුමා දකුණට හැරීම මගින් අපේ පක්ෂය කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කිරීම ගැන මුළු එක්සත් ජාතික පක්ෂයම එතුමාට කෘතඥ වන බව මා මේ අවස්ථාවේදී සන්නේෂයෙන් මතක් කරමින්, දෙවනුවට ජනතාවගේ සාහිගය ශෝකය මේ උත්තරීතර සභාවට දන්වන අතර එතුමාගේ මැණියන්ට හා සෙසු ඥාතිවරුන්ට අපගේ ශෝකය දන්වා යවන ලෙස මමතුමාගෙන් ඉල්ලා සිටීමක් මා හිතයි වෙනවා.

කේ. අබේවික්‍රම මහතා
(திரு. கே. அபேவித்ராம)
(Mr. K. Abeywickramat)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, හිටපු දෙවනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී පී. පී. වික්‍රමසූරිය මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්නට විශේෂ යුතුකමක් මටත් තිබෙනවා. එතුමාට පොද්ගලිකව, ඉතා කීට්ටුවෙන් ඇසුරු කළ කෙනෙක් හැටියට මා තුළ විශේෂ ගෞරවයක් එතුමා කෙරෙහි තිබෙනවා. කලින් සඳහන් කළ පරිදි එතුමා මාතර නගර සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා හැටියටත්, ඒ වාගේම දෙවනුවට මහජන මන්ත්‍රීවරයා හැටියටත් විශාල සේවයක් ඒ ප්‍රදේශයට කර තිබෙනවා. ඒ වාගේම එතුමා අධිකීර්ණයෙන් හැටියට එතුමාගේ ජීවිතයේ අවසානය දක්වා ඉතාමත් සාර්ථකව කටයුතු කළ බවත් විශේෂයෙන්ම මා සඳහන් කරන්න ඕනෑ. මේ රටේ නිදහස් අදහස් ආරක්ෂා කිරීම සඳහා එතුමා කළ සේවය ඉතිහාසගත වන බවත් මා විශේෂයෙන් සඳහන් කරනවා. එම නිසා එතුමාගේ අභාවය ගැන මේ අවස්ථාවේදී අපගේ ශෝකය ප්‍රකාශ කරන අතර, එතුමාගේ ඥාතිවරුන්ට අපගේ ශෝකය දන්වා යවන හැටියට තමුන්තාත්සේගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

I wish to associate myself with the sentiments expressed by Members on both sides of the House on the death of Mr. P. P. Wickramasooriya, ex-Member of Parliament. I shall direct the Secretary-General of Parliament to make a minute of the proceedings of today and send a copy thereof to the members of the bereaved family.

පනත් කෙටුම්පත් පිළිගැන්වීම
சமர்ப்பிக்கப்பட்ட சட்டமூலங்கள்
BILLS PRESENTED

ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු පනත් කෙටුම්පත
பிராந்திய கிராமிய அபிவிருத்தி வங்கிகள் சட்டமூலம்
REGIONAL RURAL DEVELOPMENT BANKS BILL

“(to enable the Monetary Board of the Central Bank to establish Regional Rural Development Banks with a view to developing the rural economy by providing, for the development of agriculture, cottage and small-scale industry, commerce and other development activities in rural areas; and for matters connected therewith or incidental thereto.)”

පිළිගන්න ලද්දේ මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිතුමා වෙනුවට එම්. වින්සන්ට් පෙරේරා මහතා විසිනි.

1985 මාර්තු 5 වන අඟහරුවාද දෙවන වර කියවිය යුතුයයිද, එය මුද්‍රණය කළ යුතුයයිද නියෝග කරන ලදී.

இதி, அமைப்புத்திட்ட அமைச்சர் சார்பாக திரு. எம். வின்சன்ட் பெரேரா அவர்களால் சமர்ப்பிக்கப்பட்டது. 1985, மார்ச் 5, செவ்வாய்க்கிழமை இரண்டாம் முறையாக மதிப்பிடப்பட வேண்டுகோளும் அச்சிடப்பட வேண்டுகோளும் கட்டளையிடப்பட்டது.

Presented by Mr. M. Vincent Perera on behalf of the Minister of Finance and Planning; to be read a Second time upon Tuesday, 5th March 1985 and to be printed.

තෝරීමේ කාරක සභාව
தேர்வுக் குழு
COMMITTEE OF SELECTION

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)
I move,

“That the following ten Members do serve on the Committee of Selection in terms of Standing Order No. 121 during the current Session :

- Mr. R. Premadasa
- Dr. Ranjith Atapattu
- Mr. S. Thondaman
- Mr. M. Vincent Perera
- Mr. M. A. Abdul Majeed
- Mr. M. Joseph Michael Perera
- Mr. Dinesh Gunawardena
- Mr. Anura Bandaranaike
- Mr. Sarath Muttetuwegama
- Mr. Mahithiripala Senanayake”

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
தனி அங்கத்தினர் சட்டமூலம்
PRIVATE MEMBERS' BILL

ආවාසී ෂීක් ෂමීස් අල්-පසි ශ්‍රී ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
இலங்கை கலாநிதி ஷேக் ஷம்ஸ் அல்—பாளி தாபனம் (கட்டிட இணைத்தல்) சட்டமூலம்
DR. SHEIK SHAMS AL-FASSI FOUNDATION IN SRI LANKA (INCORPORATION) BILL

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Hon. Al-haj M. A. Bakeer Markar, I move,

“That leave be granted to introduce a “Bill to incorporate the Dr. Sheik Shams Al-Fassi Foundation in Sri Lanka.”

එම්. ජී. එච්. මහරුෆ් මහතා (මන්නාරම දිසා ඇමතිතුමා)
(ஜனாப் எம். ச. எச். மஹரூப் — மன்னார் மாவட்ட அமைச்சர்)
(Mr. M. E. H. Maharoof—District Minister, Mannar)

විසින් ස්ඵර කරන ලදී.
அனுமதித்தார்.
seconded.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත ජීට් අනුකූලව පළමුවන වර කියවන ලදීත්, එය මුද්‍රණය කිරීමේ නියෝග කරන ලදී.

වාර්තා කිරීම සඳහා 47 (5) වන ස්ථාවර නියෝගය යටතේ පනත් කෙටුම්පත

ප්‍රධාන කටයුතු පිළිබඳ ඇමතිතුමා, ගණනාගමන මණ්ඩල පිළිබඳ ඇමතිතුමා, පුද්ගලික බස් ප්‍රවාහනය පිළිබඳ ඇමතිතුමා සහ වාණිජ සහ කර්මාන්ත ආයතනයන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇමතිතුමා වෙත පවරන ලදී.

There have been certain rumours – I think the Prime Minister should set the record straight even regarding those – that a powerful family that was in the newspaper business some years ago is being offered the entire “Times of Ceylon” goodwill and business to run a newspaper concern for themselves. Now, even if that was being done in such a way that the business changed hands straightway from a Government-owned business undertaking to that of a private concern, there would have been some security for the employees because they could have stuck out for the condition that the new employer or the purchaser of the goodwill and the business employs them also. That has also not been done. We do not know whether this privatization deal is going to take place, but that is not really my concern at the moment. My concern is about the employees and whether and how they are going to be compensated for the loss of career that they have suddenly been made to face as a result of the closure of the “Times of Ceylon.”

රිචඩ් පතිරණ මහතා
(ශ්‍රී ලං. තීරණ ප්‍රතිනිලය)
(Mr. Richard Pathirana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ප්‍රශ්න කීපයක් මේ අවස්ථාවේදී ඇසීමට මම කල් දී තිබෙනවා. පළමුවන ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ දැනට ලංකාවේ විශ්ව විද්‍යාලවල ඇති වි තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියා මාර්ගය පිළිබඳව දැන ගැනීම සඳහා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමාටයි.

විශ්ව විද්‍යාල සංශෝධන පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කථා කරන අවස්ථාවේදී අපි පැහැදිලි කළා එම පනත සකස් කිරීම සම්බන්ධව විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලවලටත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේවත් අදහස් විමසා නොමැති බැවින් විශ්ව විද්‍යාල තුළින් ඒ සම්බන්ධයෙන් සැහෙන විරෝධයක් ඇති විමට අවකාශ තිබෙන බව. දැනට ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම වාගේ ඒ තත්ත්වය ඇති වි තිබෙනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පංති වර්ජනය කර තිබෙන අතර ඒ අධ්‍යාපන කටයුතු නියම ආකාරයෙන් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වි තිබෙනවා. විශේෂයෙන් මේ පනතේ සමහර වගන්ති ඉතාමත් ගහනයක් බව, විශේෂයෙන් නිදහස් අධ්‍යාපනයට ඉතාම අහිතකර බව මෙම පනත විවාද වන අවස්ථාවේදී විරුද්ධ පාර්ශ්වය වෙනුවෙන් අපි පැහැදිලිව පෙන්වා දුන්නා. මා කලින් කීවා වාගේ විශ්ව විද්‍යාලවල ආචාර්ය මණ්ඩලවලින්වත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන්වත් මේ ගැන විමසා තිබුණේ නැහැ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පුවත් පත් මාර්ගයෙන් ප්‍රකාශ කර තිබුණේ සමහර ශිෂ්‍යයන් සමග අතීතයකට සාකච්ඡා කළ බවයි. සමහර සංවිධාන සමගත් අතීතයකට සාකච්ඡා කළ බව සඳහන් කර තිබෙනවා. නමුත් නියම ආකාරයෙන් කිසිම අවස්ථාවක ආචාර්ය මණ්ඩල සමගවත් ශිෂ්‍ය මණ්ඩල සමගවත් සාකච්ඡා පවත්වා නැහැ. අද විශ්ව විද්‍යාලවල ඇති වි තිබෙන්නේ අන්ත ඒ ක්‍රියා මාර්ගයේ ප්‍රතිඵලයි. එම නිසා මම නියෝජ්‍ය ඇමතිතුමාගෙන් දැන ගන්න කැමතියි, අද විශ්ව විද්‍යාලවල ඇති වි තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රජය ගන්න ක්‍රියා මාර්ගය මොකක්ද කියා.

විශේෂයෙන්ම පොලිස් පනර්දීම් රාශියක් විශ්ව විද්‍යාල කීපයකම ඇති වි තිබෙනවා. ශිෂ්‍යයන්ගේ සාමකාරී වර්ජන ව්‍යාපාරයන්ට විරුද්ධව සමහර තැන්වල පොලිසිය මගින් මර්දනකාරී ක්‍රියා මාර්ග අරගෙන තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේදී මේ තත්ත්වය තුවන සමාලෝචනයට භාජනය කිරීම රජයේ යුතුකමක් හැටියට මා සලකනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ හා ආචාර්යවරුන්ගේ විරෝධයට ලක්වී ඇති, පනතේ සමහර කොටස් සම්බන්ධයෙන් තුවන වරක් අවධානය යොමු කරවා එම කොටස් සංශෝධනය කරන්නට කටයුතු කරනවාද, එසේ නොකරනවා නම් එයට හේතු මොනවාද කියා මම ගරු නියෝජ්‍ය ඇමතිතුමාගෙන් දැන ගන්න කැමතියි.

ඇත්තවශයෙන්ම මේ පිළිබඳව අද ඇතිවී තිබෙන විරෝධය සාධාරණ විරෝධයක් බවයි. අපේ හැකිම, පනත සම්බන්ධයෙන් තිසි අයුරු අධ්‍යයනයක් කරන විට ඒ බව මැනවින් පැහැදිලි වෙනවා. මෙම පනතේ විශ්ව විද්‍යාල නිදහසට කිසි හානියක් සිදුවෙන්නේ නැහැයි කියමින් ගරු උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමා පත්‍රයකට ලිපියක් ලියා තිබුණා. මම ඒ ලිපියට පිළිතුරක් ලියා 'දිවයින' පත්‍රයේ පළ කිරීම සඳහා යැවූ නමුත් රජයේ ප්‍රවෘත්ති බලධාරියා එම ලිපිය 'දිවයින' පත්‍රයේ පළ කරන්නට ඉඩ දුන්නේ නැහැ. ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ ලිපියට පිළිතුරක් සකස් කර 'දිවයින' පත්‍රයේ පළ කිරීම සඳහා මා යැව්වා. නමුත් මේ පනත සම්බන්ධයෙන් ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ අදහස්වල තිබෙන වරද ප්‍රවෘත්ති පත්‍රයේ පළ කරන්නට මේ රජයේ ප්‍රවෘත්ති බලධාරියා ඉඩ දුන්නේ නැහැ. අද මේ සම්බන්ධයෙන් තිබෙන නිදහස අන්ත ඒ විධියයි. එම නිසා මේ අවස්ථාවේදී ගරු අගමැතිතුමාත් මේ ස්ථානයේ සිටින නිසා ගරු නියෝජ්‍ය ඇමතිතුමාට මා විශේෂයෙන් මතක් කරන්න කැමතියි. මෙම පනත සම්බන්ධයෙන් නියම අදහස් ප්‍රවෘත්ති පත්‍රවල පළ කිරීම ප්‍රවෘත්ති පත්‍ර බලධාරියා විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන බව. එය ඉතාම අහිතකර ක්‍රියා මාර්ගයක්. ඒ නිසා මේ ආකාරයට ප්‍රවෘත්ති කථා හැරීමට ඉඩ දෙන්න එපාය කියා මම ඉල්ලා සිටිනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඇසීම සඳහා මම තවත් ප්‍රශ්නයක් කල් දී තිබෙනවා. විශ්ව විද්‍යාලයේ විද්‍යා ඩිප්ලෝමා උපාධිය හදුරා දැනට රජයේ විද්‍යාලවල සේවය කරන සියයකට අධික ගුරුවරුන් පිරිසකගේ වැටුප් වර්ධක සම්බන්ධයෙනුයි. ඒ ප්‍රශ්නය අගත්ත තිබෙන්නේ. මේ අයට පත්වීම් දෙන අවස්ථාවේදී දෙනු ලැබූ පත්වීම් ලිපිවල තිබෙනවා. මේ අයගේ වාර්ෂික වැටුප රු.7,560 වූ විට, කාර්යක්ෂමතා කඩඉමක් තිබෙනවාය කියා. ඒ අනුව වාර්ෂික වැටුප රු.7,560 තත්ත්වයට පැමිණෙන විට ඒ අය උපාධිය සමත්වී ඉන්න ඕනෑ, ඊට ඉහළ වැටුප් වර්ධක ලබා ගැනීම සඳහා. නමුත් දැනට මේ අයට උපාධිය ලබා ගැනීම සඳහා විශ්ව විද්‍යාලවලට ඇතුල් වීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. වර්ෂයකට නියමිත ප්‍රමාණයක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගෙන ඒ අයට උපාධිය ලබා ගන්නට අවකාශ සලසා දෙන්න ඕනෑය කියා කලින් තීරණයක් තිබුණා. නමුත් දැනට මේ අයට විශ්ව විද්‍යාලවලට ඇතුල් වෙන්නට ඉඩ දෙන්නේ නැති නිසා මේ අයගේ වැටුප් වර්ධක ලබා ගන්නට පුළුවන්කමක් නැතිවී තිබෙනවා. එම නිසා මේ පත්වීම් ලිපියේ තිබෙන මෙතෙක් මේ කොටස සම්බන්ධයෙන් ගරු ඇමතිතුමාගෙන් අවධානය යොමු කරන්න කැමතියි.

"රු.7560 ට පෙර කාර්යක්ෂමතා කඩඉම් ක්‍රියාත්මක වනු ඇත. උපාධිය සමත්වීම කාර්යක්ෂමතා කඩඉමෙන් එතෙර කිරීමට අවශ්‍ය සුදුසුකමක් වේ."

මේ අයගේ වැටුප් වර්ධක ලබා දීම සඳහා එක්කෝ මේ කොටස සංශෝධනය කරන්න ඕනෑ, එනම් තැන්තම් විශ්ව විද්‍යාලවලට ඇතුල් වී අවශ්‍ය සුදුසුකම් ලබා ගැනීමට උපාධිය සමත් වීමට අවස්ථාවක් සලසා දෙන්න ඕනෑ.

ඒ වගේම ගෘහ විද්‍යා ඩිප්ලෝමා සහ කෘෂි විද්‍යා ඩිප්ලෝමා ගුරු හටතුන්ට අධ්‍යාපන සේවයේ 5 වන පංතියට අතුළත් වීමට පුළුවන්කමක් තිබෙනවා. නමුත් විද්‍යා ඩිප්ලෝමා ගුරු හටතුන්ට එම අයිතිවාසිකමක් ලැබීම නැහැ. එකැණින් මේ අයට අසාධාරණයක් සිදුවී තිබෙනවා. මේ අය සියයකට අධික පිරිසක් ලංකාවේ රජයේ මහා විද්‍යාලවල අපොස උසස් පෙළ පංතියට ඉගැන්වීම කරනවා. තිබෙන මේ තත්ත්වය නිසා මේ පිරිස මානසික වශයෙන් විශාල කළකිරීමට පත්ව සිටිනවා. මේ අයගේ වැටුප් වර්ධක ලැබෙන්නේ නැහැ. එම නිසා මේ තත්ත්වය නැති කරන්න කියා මම ගරු අධ්‍යාපන ඇමතිතුමාගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ නියෝජ්‍ය ඇමතිතුමාගේ මේ අවස්ථාවේදී මෙහි නොසිටින නිසා පසුව දිනකදීවත් මේ ප්‍රශ්නවලට පිළිතුරු මා බලාපොරොත්තු වෙනවා.

ගරු අධ්‍යාපන ඇමතිතුමාගෙන්ම ඇසීමට මා තවත් ප්‍රශ්නයක් කල් දී තිබෙනවා වැඩි වර්ජනය කර තුවන සේවයට බඳවා ගත් ගුරුවරු සම්බන්ධව. මේ ගුරුවරු විශාල සංඛ්‍යාවක් තුවන සේවයට කැඳවා තිබෙනවා. අපි ඒ ගැන එතුමාට සතුකිවන්න වෙනවා. නමුත් තවමත් නොකැඳවූ අයත් විශාල සංඛ්‍යාවක් - 130 ක් හෝ 140 ක් පමණ - ඉන්නවා.

එම්. හලීම් ඉෂාක් මහතා
(ജനറාൾ. ഫാ. ഹാലീം ഇഷാക്)
(Mr. M. Haleem Ishak)

එයාද නියෝජ්‍ය ඇමතිවරයා? කලාවානේ මන්ත්‍රීතුමාද නියෝජ්‍ය ඇමතිවරයා?

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. A. M. R. B. Attanayake)

මම ඒවාට පිළිතුරු දෙන්න යන්නේ නැහැ. මම ඒවා පෙන්වා දෙන්නටයි යන්නේ. 1985 පෙබරවාරි 12 වැනිදා කැලණිය විශ්ව විද්‍යාලයේ සුනිල් සේපාල කළබෝවිල කියන ශිෂ්‍යයාට කලාවානේ ගරු මන්ත්‍රීතුමා යටතට තමන්ගේ අත් අකුරින් ලිපියක් තවත් පොඩි තෝට එකකුත් දමා තිබෙනවා පහලින්. එයාගේ අත් අකුරින්ම. මෙරිතල් එකම මම මෙහාට ගෙනැවිත් තිබෙනවා. මේවා පත්තාගත් ආකාරය මගෙන් අහන්න එපා. මම කෙතන් තිබෙනවා, කොහොම හරි. මෙහි කියා තිබෙනවා; සංවිධායක රැස්වීමට සියලුම ආධාර කොමිට්ටිවලට පක්ෂයෙන් දෙනවා කියා. එපමණක් නොවෙයි, 19 වැනිදා සවස 5 ට පක්ෂ කාර්යාලයට එන්න කියා තිබෙනවා අරගලය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරගන්න. ඊළඟට කියනවා, දවස 10 ක් මට ඒකට ඇවෙන්නට වෙන්න බැරි වුණා. මොකක්ද හේතුව, 'ඇත්ත' පත්‍රයේ සංවත්සරයට ගිය හින්දා, ඒකත් යටත් තිබෙනවා. මේ මගේ අත් අකුරු නොවෙයි. කලාවානේ මන්ත්‍රීතුමාගේ අත් අකුරු.

රිචඩ් පතිරණ මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. Richard Pathirana)

විශ්ව විද්‍යාලයේ 'සමවාදී ශිෂ්‍ය සංගමය' සිරිකොතට එන්නේ කැද්ද?

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. A. M. R. B. Attanayake)

ඇයි, තමුත්තාත්සෙට කියන්නේ, ඒක මම? ඇයි තමුත්තාත්සෙට ඒක කියන්නේ? ඒක අපේ පක්ෂයේ වැඩක්. සිරිකොත ගැන අහන්නට ඕනෑ නම්, ඒ ගැන මගෙන් පොද්ගලිකව අහන්න. ඒක අපේ පක්ෂයේ මුල්ප්‍රධානය. ඒක ගැන මෙතැන කියන්නට ඕනෑ වෙන්නේ නැහැ, තමුත්තාත්සෙට. මගෙන් පොද්ගලිකව අහන්න. මම කියන්නම් හිමිහිට ඒ ගැන.

එපමණක් නොවෙයි, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, "තව විශ්ව විද්‍යාල පනත ඉරා දමමි! සිසු කමිකරු සමිති රකිමි! රකිමි!! උතුරෙන් හමුදා වහා ඉවත් කරනු! ළඟි විමුක්ති අරගලයට ජය! තරුණ ශිෂ්‍ය රැළිය ජනවාරි 31 සවස 5 ට මුත්තාත් තව තහර ගලාවෙයි. ආධාරය රුපියලයි." කවිද මේවා ගැනුවේ? තමුත්තාත්සෙ ඒසේ කල් දුන් ප්‍රශ්නය අහන ගමන් කියනවා; උතුරේ ජාතිවාදී ප්‍රශ්නය -

රිචඩ් පතිරණ මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. Richard Pathirana)

ජනවාර්ගික

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. A. M. R. B. Attanayake)

ජනවාර්ගික ප්‍රශ්නයක් සමග දකුණේ මේ සිද්ධි සම්බන්ධ වෙලා තිබෙනවා, ඇයි රජය ඒකට උදව් දෙන්නේ? මේ ඉන්නේ උදව් දෙන මිනිස්සු.

රිචඩ් පතිරණ මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. Richard Pathirana)

නැහැ, නැහැ, මම කීවේ ඒක නොවෙයි. මගේ ප්‍රශ්නය තිබෙන්නේ එහෙම නොවෙයි.

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. A. M. R. B. Attanayake)

තමුත්තාත්සෙ නොවෙයි, තමුත්තාත්සෙ කලබලවෙන්න එපා.

රිචඩ් පතිරණ මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. Richard Pathirana)

මගේ ප්‍රශ්නය තිබෙන්නේ, මේ ජන වාර්ගික ප්‍රශ්නය උතුරේ තිබෙන අවස්ථාවේදී මේ විශ්වවිද්‍යාල පනත තිසා මෙතෙක් ඇති වෙනවා කියන එකයි.

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. A. M. R. B. Attanayake)

ඇයි දෙසියනේ, මේ තිබෙන්නේ කාරණය කියලා. "තව විශ්වවිද්‍යාල පනත ඉරා දමමි! සිසු-කමිකරු සමිති රකිමි! උතුරෙන් හමුදා ඉවත් කරනු! ළඟි විමුක්ති අරගලයට ජය! මේ පනතත් එක්ක මේ තිබෙන්නේ, රුපියල ගණනේ විකුණලා.

අනිල් මුණසිංහ මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. Anil Moonesinghe)

කවිද මීවා ලියලා තිබෙන්නේ?

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. A. M. R. B. Attanayake)

මම ඉදිරිපත් කරනවා බලාගන්න.

මේ තිබෙන්නේ. මෙතැන රහසක් නැහැ. මා ලග රහසක් නැහැ, එක්සත් ජාතික පක්ෂයේ රහසක් නැහැ. උතුරුමාණන් වහන්සේගේ ආණ්ඩුවේ රහසක් නැහැ. මම එය සභාගත කරනවා කාටත් බලාගන්න.* එකකොට පුළුවන් මේවා කාගෙද කියා බලාගන්න.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ලංකාවේ විශ්ව විද්‍යාල පිළිබඳව පනත් විවිධ විට ගෙනැවිත් තිබෙනවා. 1978 පනතේ සංශෝධනයක් කරන්න යෙදුණේ කරුණු සහිතවයි, කරුණු නැතුවා නොවෙයි. ඒ සංශෝධනයේදී කිසිම විශේෂයක් කර නැහැ, තිබෙන කණ්ඩායමක් කියා. එහෙම වරප්‍රසාද දීමක් කර නැහැ. නිදහස් අධ්‍යාපනයට අල්ප මාත්‍රයකින්ම පහර වැදීමක් එයින් වෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලබාගෙන, තැනි පත්තියෙන් මේ පාර්ලිමේන්තුව ආ එක පුද්ගලයෙක් මම. මේ පාර්ලිමේන්තුවට පැමිණ සිටින මේ තරුණ ගරු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 70 ක් පමණම ඇවිත් තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසයි. ඒ එක ගරු මන්ත්‍රීවරයෙක්වත් නිදහස් අධ්‍යාපනයට පහර ගහන්න අත උස්සන්නේ නැහැ. මේ ඇත්තෝ පනතේ තැනි දේවල් ඇති කර අභියාචනා ලබා කර තිබෙන්නේ. බලලුන් ලවා කොස්ඇට බැරීමක් වාගේ වැඩක්.

ජාතිවාදී අරගලය මුල් කරගෙන එයට එහෙත් මෙතෙක් මුක්කුවක් දීලා ආණ්ඩුව පෙරලන්න යන එකයි වැඩිය වෙලා තිබෙන්නේ. මේ විශ්වවිද්‍යාල පනත පිළිබඳව පත්තරයේ මගේ ලිපියක් තිබුණු නිසා මම එක කාරණයක් මතක් කරන්න ඕනෑ. පොද්ගලික විශ්වවිද්‍යාලයට අසාධාරණ විධියට, සමමතියට විරුද්ධව එක ලමයෙක් ඇතුළු කරගෙන තිබෙනවා නම් ඒ ගැන මට කරුණු ඉදිරිපත් කරන්න. මම ඒ තැනැත්තාට තැග්ගක් දෙනවා, මගේ පොද්ගලික ඉඩකඩමක් හරි ගෙයක් හරි විකුණලා. එහෙම දෙයක් ප්‍රකාශ කර තිබෙනවාද ලංකාවේ එක ඇමතිවරයෙක්වත්? [බාධා කිරීමක්]

රිචඩ් පතිරණ මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. Richard Pathirana)

තමුත්තාත්සෙ ලියූ ලිපිය පත්තරයේ දමමා. මම එයට ලියූ පිළිතුරක් කරුණාකරලා පත්තරයේ දමන්න ඉඩ දෙන්න කියන්න.

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(නිල. ආ. ආර්. බී. අත්තනායක)
(Mr. A. M. R. B. Attanayake)

කරුණාකර පිළිතුර එහාට ලියන්න එපා, මට එවන්න. කියන්න පාර්ලිමේන්තුවේ "මෙන්න තමුත්තාත්සෙ කර තිබෙන වැරද්ද, මෙන්න මේ ලමයාට අසාධාරණ විධියට පොද්ගලික විශ්වවිද්‍යාලයට අරගෙන තිබෙනවා"

* ප්‍රශ්නකාලයේ තබා ඇත.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධන මණ්ඩලයේ
Placed in the Library.

රිචඩ් පතිරණ මහතා
(**திரு. ரிச்சட் பத்திரனா**)
(Mr. Richard Pathirana)

කොපමණ කෑ ගැහැවිටක් විශ්ව විද්‍යාලවල පැත්තේ යන්න බැහැ තමුත්තාත්තේ.

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(**திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயகம்**)
(Mr. A. M. R. B. Attanayake)

මේ ප්‍රශ්නයට මම හිතනවා දැන් පිළිතුරු ප්‍රමාණවත්ය කියා. ප්‍රමාණවත් තැන්තම තැවන තැවන ප්‍රශ්න අත්තන මම එකීන් එක අරගෙන පිළිතුරු දෙන්නමි. ඒ අනුව මම කියන්නේ මෙම පනත අත් පිටුවන්න හෝ සංශෝධනය කරන්න හෝ ඉවත් කරන්න හෝ අපි කිසිම තීන්දුවක් ගන්නෙ නැති බවයි. ශිෂ්‍යයන්ගේ කිසිම කලාබලයක් නැහැ. ශිෂ්‍යයන්ට මෙය අවබෝධ කර දීම සඳහා මගේ අමාත්‍යාංශයන් ප්‍රතිපාදන කොමිෂන් සභාවන් ඉතා තදින් ක්‍රියා කරනවා. ළමයින්ටත් දෙමව්පියන්ටත් මේ පිළිබඳව කරුණු අවබෝධ කර දී තමුත්තාත්තේලොගේ බොරු ප්‍රචාර නැති කරන්න අපි වගාම පියවර ගන්නවා.

මෙය ගැබෑ ප්‍රගතිශීලී පනතක්. ලංකා ඉතිහාසයේ ස්වර්ණමය අධ්‍යාපන ක්ෂේත්‍රයක් ගොඩ නැංවීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තබන ලද පියවරක් හැටියට මෙය හඳුන්වන්න පුළුවන්. එය මහජනයාට අවබෝධ කර දීමට අපි උත්සාහ ගන්නවා. උගතුන්ගෙන් සියයට 98.4 ක් දැනට තීන්දු කර තිබෙනවා. මේ පනත හොඳයි කියා. සියයට 1.6 පි මෙය තරකයි කියා තීන්දු කර තිබෙන්නේ. ඒ අනුව මහජනතාවගෙන් සියයට 98.4 කම සහයෝගය ගන්න අපි කටයුතු කරනවා. එතෙක් තමුත්තාත්තේලොට මිනෑ බොරුවක් කියාගෙන යන්න. ස්තූතියි.

ප්‍ර. හා. 11.45

ගාමනී ජයසූරිය මහතා (කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමා)

(**திரு. காமனி ஜயசூரியா - விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும் உணவு கூட்டுறவு அமைச்சரும்**)

(Mr. Gamani Jayasuriya—Minister of Agricultural Development & Research and Minister of Food & Co-operatives)

නියෝජ්‍ය කථානායකතුමනි, මතුගම ගරු මන්ත්‍රීතුමා (අතිල් මුණසිංහ මහතා) ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මම බලාපොරොත්තු වෙනවා. දැන් මහ කත්තයේ අස්වැන්න නෙලාගෙන යන අවස්ථාවයි. එයින් ලැබෙන හාල් ප්‍රමාණය වෙළඳ පොළට යන්න දැන් පටන්ගෙන තිබෙනවා. මට ලැබී තිබෙන ආරුචි අනුව දැනටමත් හාල් මිල අඩුවීගෙන යනවා. තව සුමාන දෙකක් පමණ යන විට මිල මීටත් වඩා අඩුවෙන්න ඉඩ තිබෙනවා. අපේ රටේ සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වාගේ දෙසැම්බර් - ජනවාරි මාස වන විට හාල් මිල වැඩි වෙනවා. ඒකට හේතුව මහ කත්තය ලංවෙලා රටේ තිබෙන හාල් නොග අඩු වීමයි. මේ නිසා සාමාන්‍යයෙන් ඒ තත්ත්වය සෑම අවුරුද්දකම ඇති වෙනවා. තමුත් මේ අවුරුද්දේ වෙනදට වඩා හාල් මිල වැඩි වුණා. ඒ නිසා අපට සිඳි වුණා මේ රටේ ගබඩා කර තිබෙන buffer stock එකෙන් සමුපකාර ආදී ස්ථානවලට හාල් යවන්න. දැනටත් එසේ යවනවා. තමුත් අද රටේ එක්තරා ප්‍රමාණයකට පවතින නොසත්සුක්කාවය නිසා අපට විකක් කල්පනාකාරීව ඒ කටයුත්ත කරන්නට සිදු වුණා. ඒ ගැන විස්තර කරන්නට වුවමනාවක් නැහැ. කාටත් ඒ තත්ත්වය තේරෙනවා ඇති. හදිසි අවස්ථාවක් ඇති වුණොත් අපි ලහ මොකුත් නැහැයි කියන්න බලාගෙන ඉන්නෙ නැතිව යම්කිසි සීමාවක් ඇති කිරීම සඳහා එක්තරා විධියක වැඩ පිළිවෙලක් සකස් කරන්නට සිදු වුණා. මතුගම ගරු මන්ත්‍රීතුමා (අතිල් මුණසිංහ මහතා) කීවිට සමහර කරුණු තිසාත්, ඒ වගේම තවත් කරුණු තිසාත් මෙවැනි හදිසි තත්ත්වයක් තිබෙන විට මෙම ගබඩාවෙන් පුදුමාකාර විධියට හාල් පිටවෙන්න පටන් ගන්නා. ජනතාවට, රටට, වෙළඳ පොළට තැන්තම තවත් නොසෙකුත් ස්ථානවලට ඒවා යන්න පටන් ගන්නා. ගබඩාවේ හාල් හුඟක් අඩු වුණා. ඇත්තවශයෙන්ම හයාතක තත්ත්වයකට පත් වුණා. අත්තන ඒ නිසා තමයි අර විධියේ වැඩ පිළිවෙලක් සකස් කරන්නට සිදු වුණේ. වෙනඳ වගේ ඉල්ලන ප්‍රමාණයක් දෙන්නෙ නැතිව හැම තැනටම සමාන ආකාරයට බෙද හැරීමේ වැඩ පිළිවෙලක් සකස් කරන්න අපට සිදු වුණා. තමුත් දැන් මහ කත්තයේ අස්වැන්න කපන්න පටන් ගෙන තිබෙනවා. දැනටමත් හාල් මිල බහින්න පටන් ගෙන තිබෙනවා. සමහර ප්‍රදේශවල දැනටමත් හාල් කීලෝ එකක මිල රු. 8.50 පමණ වන තෙක් අඩුවී තිබෙනවා. ඊටත් වඩා ඉදිරි

දිනවලදී අඩුවෙන්න පුළුවන්ය කියා මා හිතනවා. ඒ නිසා ඉතාම ඉක්මණින් තව දින කීපයකින් තැන්තම සතියකින් පමණ ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙනවා ඇති.

අක්මමන ගරු මන්ත්‍රීතුමා (රිචඩ් පතිරණ මහතා) අක්මමන ප්‍රදේශයේ සමුපකාර සමිතියක කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇසුවා. එතුමා විසින්ම ප්‍රකාශ කරන්න යෙදුනා, යම්කිසි අඩුපාඩුකම් තිබෙන නිසා එම සමිතියේ පරීක්ෂණ කටයුතු උසාවි දක්වා ගොස් තිබෙනවාය කියා. යම්කිසි තැනක අඩුවක්, වරදක් තිබෙන බව අපට පෙනුනොත් අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන බව ඒ කාරණාවෙන්ම පැහැදිලි වෙනවා. එතුමා දැන් තවත් කාරණා වශයක් ඉදිරිපත් කලා. ඒ කාරණා ගැන මට දැනගන්න ලැබුණේ අදයි. ඒ කාරණා ගැන - එවැනි තත්ත්වයක් තිබෙනවාද කියා - මා යොයා බලනවා. ඒ සම්බන්ධයෙන් ඒ ගරු මන්ත්‍රීතුමාට කියන්න තිබෙන්නෙ එක් දෙයයි. ඉතාම සාධාරණ අත්දැමට ඒ පරීක්ෂණ කටයුතු කෙරෙනවා ඇති. කිසිම කෙනෙකුට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැතිව, මහජනතාවට ප්‍රයෝජනවත් වන අත්දැමට ජනතාවගේ යහපතට මේ සමුපකාර කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා, මෙවැනි පරීක්ෂණ කටයුතු පවත්වා ඒ වැරදි හරිගැස්වීමට කටයුතු කරනවාය කියන අදහස මා ප්‍රකාශ කරන්න කැමතියි.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)
Hon. Minister of Education.

අතිල් මුණසිංහ මහතා
(**திரு. அனில் முனிசிங்ஹ**)
(Mr. Anil Moonesinghe)
There is nobody here, Sir.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

Hon. Minister of Lands and Land Development - (Pause) The Hon. Minister of Parliamentary Affairs can take notice and inform them of these matters, please.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(**திரு. எம். விச்சன்ட் பெரேரா**)
(Mr. M. Vincent Perera)
I will bring them to the notice of the Hon. Ministers.

අතිල් මුණසිංහ මහතා
(**திரு. அனில் முனிசிங்ஹ**)
(Mr. Anil Moonesinghe)
Sir, I would like the answers posted to us.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)
Yes.

Order, please! The meeting of the Committee of Selection will be held immediately after the House adjourns, and hon. Members are kindly requested to attend.

ප්‍රශ්නය විමසන ලදී. සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக் கொள்ளப்பட்டது.
Question put, and agreed to.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව ප්‍ර. හා. 11.50 ට, 1985 පෙබරවාරි 22 වන සිකුරාදා ප්‍ර. හා. 9.30 වන තෙක් කල් ගියේ ය.
அதன்படி, மு. ப. 11.50 க்கு பாராளுமன்றம், 1985 பெப்ரவரி 22, வெள்ளிக்கிழமை மு. ப. 9.30 மணிவரையில் ஒத்திவைக்கப்பட்டது.
Adjourned accordingly at 11.50 a.m. until 9.30 a.m. on Friday, 22nd February 1985.

දයක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝභිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ගත 90 කි. කොළඹ 1, තැ. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැරදිව 30 දව ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா : ஹன்சார்ட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியிட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொராண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions : The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.